

විගණන හා කළමනාකරණ කමිටු රස්වීම 2022.04.01
පළාත් ඉංජිනේරු කාර්යාලය

2022 වර්ෂයේ I කාර්තු වෙති I වන විගණන හා කළමනාකරණ කමිටු රස්වීම 2022.04.01 දින නියෝජාත ප්‍රධාන ලේකම් (ඉංජිනේරු) කාර්යාලයේ දී පැවත්වූ වූ අතර එහි රස්වීම වාර්තාව පහත ඉදිරිපත් කරමි.

2022.04.01 වන දින පෙ.ව.9.00 ට නියෝජාත ප්‍රධාන ලේකම් (ඉංජිනේරු) වැ.බ. ඩී.බ්ලි.පී.පෙරේරා මියගේ ප්‍රධානත්වයෙන් සහ එතුම්ය විසින් පැමිණ සිටි සියලු තිලධාරීන් පිළිගැනීමෙන් අනතුරුව රස්වීමේ කටයුතු ආරම්භ කෙරුණි.

සහභාගී වූ තිලධාරීන්

01. ඩී.බ්ලි.පී.පෙරේරා මිය - නියෝජාත ප්‍රධාන ලේකම් (ඉංජිනේරු) වැ.බ. - පළාත් ඉංජිනේරු කාර්යාලය
02. ආර්.පී.ගුණවර්ධන මිය - අධ්‍යක්ෂ (ගොඩනගිලි) - පළාත් ඉංජිනේරු කාර්යාලය
03. වී.කේ.ආර්.දිලේශිකා මිය - ප්‍රධාන ගණකාධිකාරී - පළාත් ඉංජිනේරු කාර්යාලය
04. එස්.ඒ.ඩී.පී.ප්‍රියදරුණි මිය - විගණන අධිකාරී - ජාතික විගණන කාර්යාලය
05. ඩී.ඩී.වන්දානි සේනාවිරත්න මිය - අභ්‍යන්තර විගණක - අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව (බ.ප.)
06. පී.එල්.ඩී.ඒ.එස්.පනාගොඩ මිය - අධ්‍යක්ෂ ඉංජිනේරු - පළාත් ඉංජිනේරු කාර්යාලය
07. ඒ.තලංගම මයා - මූලස්ථාන ඉංජිනේරු - පළාත් ඉංජිනේරු කාර්යාලය
08. එල්.එම්.ඩී.ආර්.ද මෙල්ල මිය - ගණකාධිකාරී - පළාත් ඉංජිනේරු කාර්යාලය
09. එස්.ඊ.එච්.පී.මුණාසිංහ මිය - ගණකාධිකාරී - ප්‍රධාන ලේකම් කාර්යාලය
10. බිං.ඩී.ඩී.එංඩුරුගම මිය - පරිපාලන තිලධාරී - පළාත් ඉංජිනේරු කාර්යාලය
11. බිං.අඩි.තිලාන්ති මෙය - මුදල් සහකාර - පළාත් ඉංජිනේරු කාර්යාලය
12. එල්.එස්.පී.පෙරේරා මිය - කළමනාකරණ සහකාර - පළාත් ඉංජිනේරු කාර්යාලය

ප්‍රාදේශීය ඉංජිනේරුවරු මෙම රෙස්ට්‍රික් සඳහා Zoom තාක්ෂණය එස්සේ සම්බන්ධ වන ලදී.

1. ඩී.කේ.රුවන් අලවත්ත මයා - ප්‍රාදේශීය ඉංජිනේරු මිගුමුව.
2. එච්.ඩී.කේ.ආර්.පෙරේරා මයා - ප්‍රාදේශීය ඉංජිනේරු හොරණ.
3. එග්.ඩී.සම්පත් මයා - ප්‍රාදේශීය ඉංජිනේරු පානදුර.
4. එච්.එස්.වන්දන මයා- ප්‍රාදේශීය ඉංජිනේරු මිනුවන්ගෙයි.
5. ආර්.ඒ..විජයප්‍රිය මයා - ප්‍රාදේශීය ඉංජිනේරු බිජාගම.
6. එස්.ඩී.සේනාරත්න මිය- ප්‍රාදේශීය ඉංජිනේරු රත්මලාන.
7. එල්.ඩී.ගලබඩ මිය - ප්‍රාදේශීය ඉංජිනේරු ගම්පහ.
8. ඩී.ඩී.ද සොයිසා මයා - ප්‍රාදේශීය ඉංජිනේරු හෝමාගම.
9. බඩ්.ඩී.ආර්.වේලාතන්ත්‍රි මයා - ප්‍රාදේශීය ඉංජිනේරු මතුගම.
10. ඩී.ආර්.මධුරුංග මයා - ප්‍රාදේශීය ඉංජිනේරු වත්තල.
11. ඩී.ඩී.ආර්.නදීරා මිය - ප්‍රාදේශීය ඉංජිනේරු කොළඹ.
12. ඩී.ඩී.විපුලසේන මිය - ප්‍රාදේශීය ඉංජිනේරු බත්තරමුල්ල.
13. එස්.එස්.මිල්ලනියගේ මිය - ප්‍රාදේශීය ඉංජිනේරු කළතර.

01. පසුගිය විගණන කම්මුව වාර්තාවේ ප්‍රගතිය සාකච්ඡා කිරීම

	කාරණය	සාකච්ඡා වූ කරුණු	තීරණය/වගකීම
1.1 දේශීය	(I) පලාත් සහා නව ගොඩනැගිල්ලට ඔහුගේ සෑවා මිලදී ගැනීම WNP/CB/R/CS/2020/AQ/10 හා 2020.02.28	<p>මෙම විගණන විමසුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ගිණුම් කාරක සහාව වෙත ඉදිරිපත් කර ඇති පිළිතුර ප්‍රමාණවත් තොවන බවත්, විමසුමෙන් විමසා ඇති කරුණට අදාළ පිළිතුරක් තොවන බවත් විගණන අධිකාරී විසින් ප්‍රකාශ කරන ලදී.</p> <p>මෙම විගණන විමසුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ගිණුම් කාරක සහාවේදී පැහැදිලි කිරීම ඉදිරිපත් කිරීමට පලාත්බඳ මාර්ග සංවර්ධන අධිකාරී එකතාවය පළකළ බව නි.පු.ලේ. (ඉංජිනේරු) පවසන ලද අතර, තවදුරටත් පැහැදිලි කිරීම ලබා ගැනීම සඳහා එම කාලයේ සේවයේ යෙදී සිට නිලධාරීන් කැඳවා මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීම ලබා ගැනීම වඩාත් සුදුසු බවත්, නි.පු.ලේ. (ඉංජිනේරු) යෝජනා කරන ලදී.</p>	<p>මේ වන විට මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට පැහැදිලි කිරීම වාර්තා කර ඇති බැවත්, රේට අදාළව පිළිතුර පැහැදිලි කිරීම මත ඉදිරි කටයුතු සිදු කිරීම.</p>
	(II) හෝමාගම ඉංජිනේරු කාර්යාලයේ ප්‍රසම්පාදන ක්‍රමවේදයට අදාළ විගණන විමසුම.	මෙම විගණන විමසුමට පිළිතුර අභ්‍යන්තර විගණනයට යොමු කර ඇති බව නි.පු.ලේ. (ඉංජිනේරු) පවසන ලදී.	පිළිතුර පරික්ෂාකර ඉදිරි කටයුතු දැනුම් දීමට කටයුතු කරන බව අභ්‍යන්තර විගණක විසින් ප්‍රකාශ කරන ලදී.
1.2	(II) නව පලාත් සහා ගොඩනැගිල්ලේ ඉදිකිරීම කටයුතු සඳහා පලාත්බඳ මාර්ග සංවර්ධන අධිකාරීයට මුදල ගෙවීම පිළිබඳව	<p>පලාත්බඳ මාර්ග සංවර්ධන අධිකාරීයේ මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා ලබා ද ඇති අත්තිකාරම් මුදලින් 2021 අප්‍රේල් මාසයෙන් පසුවද විශාල මුදලක් එහි ගිණුමේ ඉතිරිව ඇති බවත් මේ සම්බන්ධයෙන් පසු විපරම් සිදු කරන ලෙසත් විගණන අධිකාරී පවසන ලදී.</p> <p>පලාත් මාර්ග සංවර්ධන අධිකාරීයේ ඉතිරිව ඇත්තේ රුදුවුම් මුදල බව මුල්ස්ථාන ඉංජිනේරු පැහැදිලි කරන ලදී.</p> <p>තවදුරටත් ගෙවීමට ඇති තැන්පත මුදල් සම්බන්ධයෙන් ලේඛනයක් විගණන අධිකාරී වෙත ලබා දුන් බව මුල්ස්ථාන ඉංජිනේරු පවසන ලදී.</p>	වාර්තාව පරික්ෂාකර බලා අවශ්‍ය මුවහොත් නැවත විමසීමක් කරන බව විගණන අධිකාරී පවසන ලදී.

1.3	<p>ව්‍යාපෘති සඳහා මුදල් වෙන් කිරීමේදී ව්‍යාපෘති වාර්තාවක් ලබා ගැනීමේ වැදගත්කම අභ්‍යන්තර විගණන අංශයෙන් පෙන්වා දෙන ලදී.</p>	<p>ව්‍යාපෘති සඳහා මුදල් වෙන් කිරීමේදී සිදු කරන්නේ සැලසුම් අංශය විසින් බවත්, ව්‍යාපෘති ත්‍රියාන්මක කිරීම ඉංජිනේරු කාර්යාලයෙන් සිදු කරන බවත්, ව්‍යාපෘති නිරණ අභාල අමාත්‍යාංශය විසින් ලබා ගන්නා බවත්, නියෝග්‍ය ප්‍රධාන ලේකම්(ඉංජිනේරු) පැහැදිලි කරන ලදී.</p> <p>කළුතර ඉදිකිල තව ආදායම් ගොඩ නැගිල්ලේ මුද්දර බඳු ගෙවීම සඳහා එම ස්ථානයේ සිට මිටර 900 ක පමණ දුරක් ගෙවා බැංකුවක් වෙත යාමට සිදු වන බවත්, එබැවින් එය වලකාලීම සඳහා එම තව ගොඩනැගිල් තුළම බැංකු අනු ගාබාවක් ස්ථාපනය කිරීම හෝ ATM යන්ත්‍රයක් හෝ සවිකිරීම පුදුසු බව අභ්‍යන්තර විගණක විසින් යෝජනා කරන ලදී.</p> <p>මෙම ගොඩනැගිල්ලේ තව දුරටත් ඉඩකඩ ඇති බැවින් මේ සම්බන්ධයෙන් පළාත් ආදායම් කොමිෂනයි වෙත ලිඛිතව දැනුම දීමට තිරණය විය.</p>	<p>නි.පු.ලේ. ඉංජිනේරු/ ගොඩනැගිල් අධ්‍යක්ෂ /ප්‍රාදේශීය ඉංජිනේරු - කළුතර</p>
2.1	<p>“Complain Management” විගණන විමසුම අංක: WNP/CB/R/EB/2020/AQ/5 නා 2020.02.10</p>	<p>මෙම මාදුකාංගය හාවතා කිරීම සම්බන්ධයෙන් 2022 පළමු කාරුතුව තුළ ITRDA ආයතනය සමඟ සම්බන්ධ වී ආයතනයකින් නිලධාරීන් දෙදෙනෙකු බැහින් කැඳවා පුහුණුවක් දීමට තිරණය වූවද එය සිදුකර ගැනීමට නොහැකිවූ බවත් එම පුහුණුව මෙම මාස තුළ නිම කිරීමට කටයුතු කරන බව මුලස්ථන ඉංජිනේරු පවසන ලදී.</p> <p>කළින් කළිට මෙම මාදුකාංගය සම්බන්ධයෙන් දැනුවත් කිරීම වැදගත් බව විගණන අධිකාරී පවසන ලදී.</p> <p>ITRDA ආයතනය දැනුවත් කර රළු විගණන කළමනාකරණ කමිටු රස්වීම පැවැත් විමට පෙර පුහුණුව ලබා දීමට තිරණය කරන ලදී.</p>	<p>මුලස්ථන ඉංජිනේරු</p>
2.2	<p>හය මාසය ඉක්මවා තිරණුව නොහැකිවත්</p>	<p>බත්තරමුල්ල ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාලයේ නොවැමැත් මාසයයෙන් පසු බැංකු සැසඹුම් ඉදිරිපත් කර නොමැති බව අභ්‍යන්තර විගණක ප්‍රකාශ කරන ලදී. මෙම ගැටුවකාරී තන්ත්වය නිලධාරීන්ගේ ස්ථාන මාරු විම මත සිදුව ඇති බව නි.පු.ලේ. (ඉංජිනේරු) පෙන්වා දෙන ලදී.</p> <p>එකම වර්ෂයේදී ක්‍රියාකාරී නිලධාරීන් ස්ථාන මාරු කිරීම නිසි ක්‍රමවේදයකට අනුව සිදු කිරීම සම්බන්ධව කළමනාකරණ කරන කමිටු රස්වීමේදී සාකච්ඡා කිරීමට තිරණය විය.</p>	<p>ප්‍රධාන ගණකාධිකාරී / ගණකාධිකාරී සියලු ප්‍රාදේශීය ඉංජිනේරුවරු</p>
2.4	<p>අන්තිකාරම් ‘බ්’ ගිණුමට අභාලව ණය නොවීම.</p>	<p>ණය ගෙෂ්ඨය අයවි ඇත්ත් නෙය ලේඛනයෙන් එම අයවිම අප්‍රිකර පෙන්වා නොකිනිම සම්බන්ධව සටහන් යොදා එය නිවැරදි කිරීමට මේ වන විටන් කටයුතු කර ඇති බවත්, ස්ථාන මාරුවි ගොස් ඇති නිලධාරීයකුගේ නෙය ගෙෂ්ඨ තවදුරටත් අයවිමට ඇති බවත් මේ වන විට එය විශ්‍රාම වැළුප් දෙපාර්තමේන්තුව දැනුවත් කර ඇති බවත්, ප්‍රධාන ගණකාධිකාරී හා ගණකාධිකාරී පැහැදිලි කරන ලදී.</p>	<p>ප්‍රධාන ගණකාධිකාරී / ගණකාධිකාරී</p>

2.5	කල් ඉකත්පු තැන්පත	කල් ඉකත්පු තැන්පත ගේ තව දුරටත් රඳවා නොගෙන ආදායමට බැර කිරීමට කටයුතු කරන ලෙසත්, අවශ්‍ය වූවහොත් තැවත ආදායමෙන් ආපසු ගැනීමට හැකි බවත්. අභ්‍යන්තර විගණක පවසන ලදී.	ප්‍රධාන ගණකාධිකාරී / ගණකාධිකාරී / සියලුම ප්‍රාදේශීය ඉංජිනේරු
2.8	මිගමුව ඩිවර සම්බන්ධ අවස්ථාවේල්ල ඉඩම	මිගමුව ඩිවර සම්බන්ධ එම ගොඩනැගිල්ල පිහිටි ඉඩම සම්බන්ධයෙන් මේ වන විට ප්‍රාදේශීය ලේකම් විසින් විරෝධතා කැදවා ඇති බවත් විරෝධතා ඉදිරිපත් කිරීමට ද ඇති කාලය තවම අවසන් නොමැති බවත් පරිපාලන නිලධාරී පැහැදිලි කරන ලදී. අවස්ථාවේල්ල ඉඩම සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම් වෙත ලිවිම සුදුසු බව තීරණ විය.	නියෝජ්‍ය ප්‍රධාන ලේකම (ඉංජිනේරු) / ගොඩනැගිල්ල අධ්‍යක්ෂ/ පරිපාලන නිලධාරී
3.1	ලිපිගොනු කළමනාකරණ ත්‍රියාවලිය සම්බන්ධ මෘදුකාංග පද්ධතිය (DMS)	මේ සම්බන්ධයෙන් විගණන විමසුමක් ඉදිරිපත් කර ඇති බව විගණන අධිකාරී පවසන ලදී. මේ වන විට එම විමසුම සඳහා පැහැදිලි කිරීම සිදු කරමින් පවතින බවත්, මෙම මෘදුකාංග පද්ධතියට අදාළ දත්ත ස්කෑන් කර පද්ධතියට ඇතුළත් කිරීම මෙවන විට සිදුකර ඇති බවත්, එම කොටස ITRDA ආයතනය වෙත බාරදී ඇති බවත්, එම දත්ත උපයෝගි කරගෙන ඉදිරි කටයුතු කිරීම තවදුරටත් සිදු කිරීමට ඇති බවත්, මෙම වසර තුළ නිම කිරීමට කටයුතු කරන බවත් මේ සම්බන්ධයෙන් 2022.04.06 දින සාකච්ඡාවක් කැදවා ඉන්පසු මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවත් නි.ප්.ලේ. (ඉංජිනේරු) පැහැදිලි කරන ලදී.	නි.ප්.ලේ. ඉංජිනේරු/ අධ්‍යක්ෂ ඉංජිනේරු / ගොඩනැගිල්ල අධ්‍යක්ෂ

2) විගණන අධිකාරීගේ අදහස් හා පැහැදිලි කිරීම්

	මතුකළ කරුණු
1	පලාත් සහා තව ගොඩනැගිල්ලට ඔරෙල්සු වැඩිපුර මිලදී ගැනීම ප්‍රධාන අරමුණන් සිට ගත් තීරණයක් බැවින් විධිමත්ව අනුමත කළ බවට තහවුරු කිරීම සඳහා අදාළ ලිපි ඉදිරිපත් කිරීම
2	මෙම ගොඩනැගිල්ල සඳහා ලබා ගත් හානේඩ මිලදිගත් වර්ෂය තුළම ඉන්වෙන්ප්‍රිගත කර නොතිබුම
3	පලාත් සහා ගරහයේ සන්නිවේදන පද්ධතිය සඳහා Delegate units වැඩිපුර මිලදී ගැනීම.

(3) අධ්‍යක්ෂ අභ්‍යන්තර විගණකගේ අදහස් හා පැහැදිලි කිරීම්

මත්කළ කරුණු	
1.	ප්‍රාදේශීය කාර්යාල වලින් බැංකු සැයලුම් ඉදිරිපත් කිරීමේ ප්‍රමාදයක් ඇති බව.
2.	බැංකු සැයලුම් ඉදිරිපත් කිරීමේදී soft copy පමණක් එවිම ප්‍රමාණවත් බව
3.	බැංකු සැයලුම් හා විගණන විමුදුම්වල පැහැදිලි කිරීම්වලට අදාළ ඇමුණුම් Internalaudit.wpc@gmail.com මගින් ඊමෙල් කරන ලෙස දැන්වන ලදී.
4.	වැට් සත්‍රිය බව තහවුරුකර වැට් මුදල් අදාළ ආයතනයට ගෙවීම
5.	ව්‍යාපෘතිවල අවශ්‍යතාවයෙහි 10% පමණ පැවතිය යුතු වූවද 40% ක පැවතිම.
6.	ගිවිසුම් සේවා නියමිත කාලය තුළ සිදු කළ බවට වාර්තාවක් එම ආයතනයෙන් ලබාගත යුතු බවත්, නියමිත කාලය තුළ සිදු කරන්නේද යන්න පරිජා කිරීම.
7.	සමගර ව්‍යාපෘතිවල ප්‍රමාද ගාස්තු අයට තොත්තිම්
8.	කොන්ත්‍රාත් පැහැර හරින කොන්ත්‍රාත් කරුවන් අසාධු ලේඛන ගත කිරීම මෙතෙක් සිදුකර තොමැතිබව
9.	සියලු නිලධාරීන්ට රාජකාරී ලැයිස්තු ලබාදිය යුතු බව.

විගණන හා කළමනාකරණ කමිටු රස්වීමට පැවැත්වීම ඉතා වැදගත් බවත් විගණනයෙන් ලබාදෙන ලද පැහැදිලි කිරීම් රාජකාරී කටයුතු වලදී යොදා ගැනීම සාර්ථකව රාජකාරී කිරීමට පහසුවක් බවත්, රස්වීම සඳහා සඳහා විම සම්බන්ධයෙන් විගණන අධිකාරී, හාන්ඩාගාර නියෝජිත අධ්‍යක්ෂ (හිඹුම් හා ගෙවීම්), අභ්‍යන්තර විගණක හා අනෙක්තු සියලු නිලධාරීන්ට නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ඉංජිනේරු) ස්ත්‍රීන්හිපල කිරීමෙන් අනතුරුව රස්වීමේ කටයුතු පස්වරු 13.00 ට පමණ අවසන් කරන ලදී.

ප්.ච්.ප්.පෙරේරා,
නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ඉංජිනේරු). වා.ස.
පළාත් ඉංජිනේරු කාර්යාලය